



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1996 අංක 6 දරන
මුද්දර ගාස්තු
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1996 මාර්තු මස 25 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1996 මාර්තු මස 29 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ඇසම්බලියේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල: ශත 45 යි.

තැපැල් ගාස්තුව: රු. 2.00 යි.

[සහතිකය සටහන් කළේ 1996 මාර්තු මස 25 වන දින.]

එල්. සී.—ඩී. 64/95

1982 අංක 43 දරන මුද්දර ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා දී
පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1996 අංක 6 දරන මුද්දර ගාස්තු (සංශෝධන)
පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ප්‍රති-
තාය.

2. 1993 අංක 63 දරන පනතින් අවසන් වරට සංශෝධිත, (මෙහි
මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1982
අංක 43 දරන මුද්දර ගාස්තු පනතේ 5 වන වගන්තියේ (23) වන
ඡේදයට ඉක්බිතිව ම, පහත දැක්වෙන අළුත් ඡේද එකතු කිරීමෙන්
ඒ වගන්තිය මෙයින් නවදුරටත් සංශෝධනය කරනු ලැබේ:—

1982 අංක 43
දරන පනතේ
5 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

“(24) ණය හුරුකම්පනක් පැවරීම සඳහා ලියා අත්සන් කරන ලද
සාධන පත්‍රය;

(25) ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති
පනතේ අර්ථය ඇතුළත වූ ලියාපදිංචි කළ සමුපකාර සමිති
යක් විසින් හෝ ඒ වෙනුවෙන් හෝ එහි වාසියට ලියා
අත්සන් කරන ලද සාධන පත්‍රය හෝ ඒ පනතේ 59 වන
වගන්තියේ විධිවිධාන ප්‍රකාරව අධිකරණයක ගොනු කරන
ලද ලේඛනය; සහ

(26) ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 5 දරන සමුපකාර සමිති
පනතේ අර්ථය ඇතුළත වූ ලියාපදිංචි කළ සමුපකාර සමිති
යක සාමාජිකයකු විසින්, ඒ ලියාපදිංචි කළ සමිතියේ වාසි
යට සහ එහි ව්‍යාපාරයට අදාළව ලියා අත්සන් කරන ලද
සාධන පත්‍රය.”.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 70 වන වගන්තියේ (2) වන උපවගන්තිය
ඉවත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
70 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 71 වන වගන්තියේ “ණය පත් සමාගම”
යන පාඨයේ අර්ථ නිරූපණයට ඉක්බිතිව ම පහත දැක්වෙන
අළුත් අර්ථ නිරූපණය ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය මෙයින්

ප්‍රධාන
ප්‍රඥප්තියේ
71 වන
වගන්තිය
සංශෝධනය
කිරීම.

සංශෝධනය කරනු ලැබේ:—

“ණය හුරුකම්පන” යන්නෙන් ලැයිස්තුගත පොදු සමාගමක
බැඳීමක් ඇති කරන්නා වූ, ලේඛනගත කරන්නා වූ හෝ පිළි

ගන්නා වූ ද, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත යටතේ යම් බලපත්‍රලත් ව්‍යාපාර වස්තු විනිමය ස්ථානයක දී විකිණිය හැකි හෝ පැවරිය හැකි වූ ද, යම් බැඳුම්කරයක්, තෝට්ටුවක්, සෘණ පත්‍රයක්, ණය මුදලක්, ව්‍යාපාර වස්තුවක් හෝ වෙනත් සුරැකුම්පතක් හෝ සාධන පත්‍රයක් අදහස් වේ.

අනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය බල
පැවැත්විය
යුතු බව.

5. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.